




ශ්‍රී ලංකා මහ බැංකුවේ

වාර්ෂික ආර්ථික විවරණය 2025

තුළින් පිළිබිඹු වන ශ්‍රී ලංකා ආර්ථිකය




ජාතික එදිරිසිංහ

නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුව

2026 මැයි 18

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80(3) වන වගන්තිය




“මහ බැංකුව විසින්, එක් එක් මුදල් වර්ෂය අවසාන විමෝන් මාස හතරක කාලසීමාවක් ඇතුළත තම ප්‍රතිපත්තිමය අරමුණු සහ මූල්‍ය පද්ධතියේ තත්ත්වය අවධාරණය කරමින්, ඒ මුදල් වර්ෂය තුළ ආර්ථිකයේ තත්ත්වය පිළිබඳව පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද වාර්තාවක් ප්‍රසිද්ධ කර, එය මුදල් අමාත්‍යවරයා මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතු බවට මහ බැංකුවේ අධිපතිවරයා විසින් වගබලා ගත යුතු ය. එම මූල්‍ය වර්ෂය තුළ මහ බැංකුව විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති පිළිබඳව සමාලෝචනයක් සහ විශ්ලේෂණයක් වාර්තාවට ඇතුළත් විය යුතු ය”



2025 වාර්ෂික ආර්ථික විවරණයෙහි අන්තර්ගතය

1. මූලික ආර්ථික දර්ශක සහ මූලික සමාජ දර්ශක
2. සමස්ත සාරාංශය
3. රූප සටහන
4. පරිච්ඡේද
 - 1වන පරිච්ඡේදය : සාර්ව ආර්ථික ප්‍රවණතා
 - 2වන පරිච්ඡේදය : මූල්‍ය පද්ධතියේ තත්ත්වයන්
 - 3වන පරිච්ඡේදය : මහ බැංකුවේ ප්‍රතිපත්ති පිළිබඳ සමාලෝචනය
 - 4වන පරිච්ඡේදය : සාර්ව ආර්ථික ඉදිරි දැක්ම
5. විශේෂාංග රූප සටහන් -11
6. විශේෂ සටහන් -5
7. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද හෝ ඊට අදාළ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග
8. සංඛ්‍යාලේඛන පරිශීෂ්ටය (සංඛ්‍යා සටහන් - 21)
9. විශේෂ සංඛ්‍යාලේඛන පරිශීෂ්ටය (සංඛ්‍යා සටහන් - 9)



*සංඛ්‍යාලේඛන පරිශීෂ්ටයන්හි සවිස්තරාත්මක සංඛ්‍යාලේඛන (සංඛ්‍යා සටහන් - 145) සහ විශේෂ සංඛ්‍යාලේඛන පරිශීෂ්ටය (සංඛ්‍යා සටහන් - 9) Excel ආකෘති මගින් මාර්ගගතව ලබා ගත හැක



2025 වසරේ දී

වෙළඳ බදු ඉහළ යෑම, හා දේශපාලනික අර්බුද,
සහ දිව්වා සුළි කුණාටුවෙන් සිදුවූ බලපෑම වැනි
පසුබෑම් මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකා ආර්ථිකය
පෙර වසර වල දී පෙන්නුම් කළ ප්‍රගතිය
තවදුරටත් ගක්කිමත් කර ගත්තේය



සමස්ත සාරාංශය



මුර්ත අංශය සහ උද්ධමනය: දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල පැවති වර්ධනයත් සමඟ, මුර්ත දළ දේශීය නිෂ්පාදිතය 2025 වසරේදී 5%ක වර්ධනයක් වාර්තා කරමින් අඛණ්ඩව දෙවන වසරටත් ප්‍රසාරණය විය. ප්‍රධාන වශයෙන් බලශක්ති ආශ්‍රිත මිල ගණන් පහළ යෑම අඩු වීම සහ ආහාර මිල ගණන් ඉහළ යෑම හේතුවෙන්, අවධමන කාලපරිච්ඡේදයකින් පසුව, 2025 අගෝස්තු මාසයේ දී උද්ධමනය ධන අගයක් ගනු ලැබීය



මුදල් අංශය: අඩු පොලී අනුපාතික සහ පෞද්ගලික අංශයේ ණය සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වීමට සහය වෙමින්, මුදල් ප්‍රතිපත්තිය ලිහිල් ව පැවතුණි



විදේශ අංශය: ශක්තිමත් ජ්‍යෙෂ්ඨ සහ සේවා අපනයනවල සහාය ලබමින්, ජංගම ගිණුම අඛණ්ඩව තෙවන වසරටත් අතිරික්තයක් වාර්තා කළේය. විදේශ විනිමය ලැබීම් හරහා සංචිත ගොඩනැගීමට හැකි වූ අතර, නමාශීලී විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ රුපියල මධ්‍යස්ථ වශයෙන් අවප්‍රමාණය විය



මූල්‍ය අංශය: ශක්තිමත් ද්‍රවශීලතාව සහ ප්‍රාග්ධන ස්චාරක්ෂක මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමත් සමඟ බැංකු සහ මුදල් සමාගම්වල මූල්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය ද වර්ධනය විය



රාජ්‍ය මූල්‍ය අංශය: ආදායම් මත පදනම් වූ ඒකාග්‍රතා ක්‍රියාමාර්ග හේතුවෙන්, අඛණ්ඩව තෙවන වසරටත් ප්‍රාථමික අතිරික්තයක් සහිතව රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්වය ශක්තිමත්ව පැවතුණි. රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගනිමින් අවදානමට ලක්විය හැකි පිරිස් වෙත සහය වීමට ද අඛණ්ඩ පියවර ගන්නා ලදී



ඉදිරි දැක්ම: අඛණ්ඩව සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති මගින් සාර්ව ආර්ථික ස්ථායීතාව ළඟා කරගැනීමට සහ ස්චාරක්ෂක ගොඩනගා ගැනීමට සහාය වනු ඇත. කෙසේ වෙතත්, මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් උද්ධමනයට, බාහිර තත්ත්වයන්ට සහ ක්‍රියාකාරකම්වලට එල්ල වන අවදානම් හමුවේ 2026 වසර වඩාත් අභියෝගාත්මක වනු ඇතැයි පෙනී යයි



විශේෂ රූපසටහන: 2025 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංක්ෂිප්තයක් ලෙස

ආර්ථික කම්පන මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකයේ යථාතත්වයට පත්වීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් විය

මූර්ත ද.දේ.නි.යේ වර්ධනය

වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පැවතිණි

5.0% → 5.0%

2024 (වාර්ෂික ලක්ෂ්‍යමය) 2025 (වාර්ෂික ලක්ෂ්‍යමය)

කෘෂිකර්මාන්තය 1.4% | කර්මාන්ත 7.8% | සේවා 3.3%

භාමික ද.දේ.නි.

	2024	2025
රු. ප්‍රිලියන	30.1	32.8
එ.ජ. ඩොලර් බිලියන	99.6	108.8

2025 වසරේ වර්ධනය 8.8% (රුපියල් වටිනාකම මත)


ඒක පුද්ගල ද.දේ.නි.

එ.ජ. ඩොලර් **5,003**

2025

එ.ජ. ඩොලර් **4,546**

2024



විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය

<p>වෙළඳ හිඟය පුළුල් විය</p> <p>එ.ජ. ඩොලර් බිලියන 6.1 → එ.ජ. ඩොලර් බිලියන 7.9</p> <p>2024 වසරේ දී 2025 වසරේ දී</p> <p>ආනයන වර්ධනය > අපනයන වර්ධනය</p>	<p>දළ නිල සංචිත</p> <p>2025 වසර අවසානයට එ.ජ. ඩොලර් බිලියන 6.8</p> <p>2024 වසර අවසානයට එ.ජ. ඩොලර් බිලියන 6.1</p>	<p>විනිමය අනුපාතිකය (එ.ජ. ඩොලරයට රුපියල්)</p> <p>2025 වසර අවසානයට 309.99</p> <p>2024 වසර අවසානයට 292.58</p> <p>-5.6% (2025 වසරේ දී අවප්‍රමාණය විය)</p> <p>+10.7% (2024 වසරේ දී අතිප්‍රමාණය විය)</p>	<p>මහ බැංකුව විසින් සිදුකළ බද්ධ විදේශ විනිමය මිලදී ගැනීම් (වටිනාකම දිනක මත පදනම්ව)</p> <p>එ.ජ. ඩොලර් බිලියන 2.0 (2025 වසරේ දී)</p> <p>එ.ජ. ඩොලර් බිලියන 2.8 (2024 වසරේ දී)</p>
--	---	---	--

සංචාරක පැමිණීම් ශක්තිමත් විය

මිලියන 2.05 → මිලියන 2.36 (2024 වසරේ දී 2025 වසරේ දී)

දිනෙන්දින වර්ධනය අඛණ්ඩව පැවතිණි

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ* වර්ධනය විය

එ.ජ. ඩොලර් බිලියන 6.6 → එ.ජ. ඩොලර් බිලියන 8.1 (2024 වසරේ දී 2025 වසරේ දී)

ප්‍රේෂණවල කැපී පෙනෙන වැඩිවීමක් සිදු විය

* විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවලට දිවයිනා මට්ටමේ දිනකට වැඩි ප්‍රමාණයක් පවුල් ලැබුණු ප්‍රේෂණ වැනි වෙනත් ප්‍රේෂණ ඇතුළත් විය හැකිය.

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය

	2024 අවසානයට	2025 අවසානයට
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය	8.00%	7.75%
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	7.50%	7.25%
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	8.50%	8.25%

මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල්ව පැවතිණි

මූල්‍ය අංශය

දළ අදියර 3 යටතේ වන ණය අනුපාතය	2024	2025
බැංකු අංශය	12.3%	9.7%
මුදල් සමාගම් අංශය	11.5%	6.1%
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය		
බැංකු අංශය	20.3%	17.9%
මුදල් සමාගම් අංශය	21.3%	18.7%

වෙළඳපොළ පොලී අනුපාතික (%)

	2024 අවසානයට	2025 අවසානයට
බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (මාසික)	8.92	8.87
බරිත සාමාන්‍ය ණය පොලී අනුපාතිකය	11.93	11.48
බරිත සාමාන්‍ය නව ණය පොලී අනුපාතිකය	10.77	10.69
බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය	7.53	6.78
බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය	6.52	6.29
දින 364-භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතිකය	8.96	8.45

පොද්ගලික අංශයට ලබාදුන් ණය (බැංකුගොඩ වාණිජ බැංකු මගින්)

ණය වර්ධනය (වාර්ෂික ලක්ෂ්‍යමය)	ණය ප්‍රසාරණය
2025 25.2% (2024 10.7%)	2025 රු. බිලියන 2,056 (2024 රු. බිලියන 790)

රාජ්‍ය මූල්‍ය අංශය

රජයේ ආදායම ද.දේ.නි.යෙහි % ලෙස	අයවැය හිඟය ද.දේ.නි.යෙහි % ලෙස	ප්‍රාථමික අතිරික්තය ද.දේ.නි.යෙහි % ලෙස
2025 16.7 (2024 13.6)	2025 2.3 (2024 6.8)	2025 5.4 (2024 2.2)

මධ්‍යම රජයේ නොපියවූ ණය** ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 95.5% → 91.6%

2024 වසර අවසානයේ දී 2025 වසර අවසානයේ දී

**මෙම වාර්තාවේ 1.21 සංඛ්‍යා සටහනෙහි පාදක සටහන් බලන්න


ස්ථාවරත්වය නැවත අත්කර ගැනීම | ණය ශ්‍රේණිගත කිරීම් වැඩි දියුණු විය | ධනාත්මක ආර්ථික ප්‍රවණතා අඛණ්ඩව පැවතිණි

උද්ධමනය සහ මිල ප්‍රවණතා



මාස එකොළහක් පුරා වාර්තා වූ අවධිමත තත්ත්වයෙන් පසුව, 2025 වසරේ අගෝස්තු මාසයේ දී මතුපිට උද්ධමනය ධන අගයක් වාර්තා කළ අතර, ඉන්පසුව එය ක්‍රමයෙන් ඉහළ ගියේය

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය සඳහා දායකත්වය (2021=100, වාර්ෂික ලක්ෂ්‍යමය)




මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකු කාර්යමණ්ඩල ගණනය කිරීම්

- විදුලි ගාස්තු පහළ දැමීම සහ සංඛ්‍යානමය පදනම් බලපෑම් හේතුවෙන් 2025 වසරේ මුල් කාලයේ දී අවධිමත තත්ත්වය තීව්‍ර විය
- කෙසේ වුවද, ආහාර උද්ධමනය ඉහළ යාම සහ විදුලි ගාස්තු ඉහළ නැංවීම හේතුවෙන් 2025 වසරේ මාර්තු මාසයේ සිට අවධිමත තත්ත්වය ලිහිල් වීම ආරම්භ විය
- බලශක්ති සහ ප්‍රවාහන කාණ්ඩයේ පැවති අවධිමත පීඩන ලිහිල් වීම සහ ආහාර උද්ධමනය ඉහළ යෑම මෙන්ම ඉල්ලුම් තත්ත්වයන් සාමාන්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් 2025 වසරේ අගෝස්තු මාසයේ දී උද්ධමනය ධන අගයකට පත් වී ඉන්පසුව ක්‍රමයෙන් ඉහළ ගියේය

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය (2021=100)		
වසර	වසර අවසානය (වාර්ෂික ලක්ෂ්‍යමය)	වාර්ෂික සාමාන්‍යය
2023	4.0%	17.4%
2024	-1.7%	1.2%
2025	2.1%	-0.5%




කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි පිළිබිඹු වූ පරිදි, 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී ජීවන වියදම සුළු වශයෙන් පහළ ගියේය



- කො.පා.මි.ද. මත පදනම්ව, කුටුම්භයක් සඳහා ඇස්තමේන්තුගත සාමාන්‍ය මාසික පරිභෝජන වියදම, 2024 වසරේ පැවති රුපියල් 178,438හි සිට 2025 වසරේ දී රුපියල් 177,545ක් දක්වා 0.5%ක සුළු ප්‍රතිශතයකින් පහළ ගියේය

මූලික උද්ධමනය 2025 වසරේ දී ක්‍රමයෙන් ඉහළ ගිය අතර, අඩු ධන මට්ටම්වල පැවතුණි

මතුපිට සහ මූලික උද්ධමනයේ හැසිරීම
(කො.පා.මි.ද., 2021=100, වාර්ෂික ලක්ෂ්‍යමය)




- මූලික උද්ධමනය සඳහා වන පාරිභෝගික පැසෙහි ආහාර සහ ඇතැම් ආහාර නොවන කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් මූලික උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යෑමක් දක්නට ලැබුණ ද 2025 වසර පුරා මූලික උද්ධමනය අඩු ධන මට්ටම්වල පැවතුණි
- පුද්ගලික අංශයට දෙන ණය හා ආනයන වැඩිවීම වැනි අනෙකුත් ආර්ථික දර්ශකවලින් පෙන්නුම් කරන මට්ටමට වඩා ඉල්ලුම ඉහළ යෑම තරමක් දුරට මන්දගාමී වී ඇති බව මෙයින් පෙන්නුම් කරයි
- මූලික උද්ධමනය තවදුරටත් අඩු ධන මට්ටම්වල පවතින බව 2026 වසරේ මුල් කාලයේ උද්ධමන ප්‍රවණතා මගින් පෙන්නුම් කෙරෙන අතර, දේශීය ඉල්ලුම් තත්ත්වයන් අපේක්ෂා කළ වේගයට වඩා මන්දගාමී ව යථා තත්ත්වයට පත් වන පරිසරයක් එමගින් පිළිබිඹු කෙරේ



සේවා සහ සේවා-නොවන උද්ධමනයේ හැසිරීම

සේවා, සේවා-නොවන, සහ මතුපිට උද්ධමනයේ හැසිරීම (කො.පා.මි.ද., වාර්ෂික ලක්ෂ්‍යමය)




- සේවා උද්ධමනය යනු නිවාස කුලී, ආපන ශාලා සහ හෝටල් සේවා, අධ්‍යාපනය, සන්නිවේදනය සහ ප්‍රවාහන ආදී සේවා මිල ගණන් කාලයත් සමඟ ඉහළ යෑමයි
- හාණ්ඩ මිල ගණන්වල වෙනස්වීමට සාපේක්ෂව, සේවා මිල ගණන් අඩු උච්චාවචන සහිතව සැපයුම් අංශයේ අවහිරතා හෝ බාහිර කම්පන සඳහා ක්‍රමානුකූලව සහ වඩාත් මන්දගාමීව වෙනස්වීමේ ප්‍රවණතාවක් පවතී
- එම නිසා, සේවා උද්ධමනය යටිතල උද්ධමන පීඩන පිළිබිඹු කරන වඩාත් වැදගත් දර්ශකයක් ලෙස ක්‍රියා කරයි
- මතුපිට අවධමන තත්ත්වයක් පැවතී සහ සේවා-නොවන කාණ්ඩයේ අවධමනය වැඩි වශයෙන් තීව්‍ර වූ කාලයේ දී පවා සේවා උද්ධමනය ධන අගයන්හි පැවතෙමින් සමස්ත උද්ධමනය ඉහළ යාම සඳහා පීඩන ඇති කිරීම අඛණ්ඩව සිදු වී ඇත



උද්ධමන අපේක්ෂා සමීක්ෂණය මගින් පිළිබිඹු වන පරිදි, ආයතනික සහ කුටුම්භ යන දෙඅංශයෙහිම උද්ධමන අපේක්ෂා 2025 වසර තුළ දී ක්‍රමයෙන් ඉහළ ගියේය

1.4 රූප සටහන

උද්ධමන අපේක්ෂා (ව්‍යාපාර අංශය) - 2025



● මාස 3ක් ඉදිරියට
 ● මාස 6ක් ඉදිරියට
 ● වසරක් ඉදිරියට
● වසර 2ක් ඉදිරියට
 ● වසර 3ක් ඉදිරියට


සටහන: මාසිකව පවත්වනු ලබන උද්ධමන අපේක්ෂා පිළිබඳ සමීක්ෂණයේ අනුක්‍රමික වාරයන්හි වාර්තා වූ පරිදි ආයතනික අංශයේ උද්ධමන අපේක්ෂා මෙම ප්‍රස්ථාරයෙන් නිරූපණය වේ. එහි x-අක්ෂයෙන් සමීක්ෂණ වාර (මාස) නිරූපණය වන අතර, එක් එක් රේඛාව මගින් ඉදිරි මාස 3, මාස 6, වසරක්, වසර 2 සහ වසර 3 යන විවිධ කාල පරාසයන් සඳහා වූ අපේක්ෂිත උද්ධමනය දක්වයි. ඉදිරි මාස 3, මාස 6 සහ වසරක් යන කාල පරාසයන් මගින් කෙටි කාලීන අපේක්ෂාවන් ද, ඉදිරි වසර 2 සහ වසර 3 යන කාල පරාසයන් මගින් මධ්‍ය කාලීන සිට දිගු කාලීන අපේක්ෂාවන් ද පිළිබිඹු කෙරේ. එක් එක් ශ්‍රේණිවල සිදුවන වෙනස්වීම් මගින් කාලයන් සමග උද්ධමන අපේක්ෂාවන් විකාශනය වන ආකාරය පෙන්වුම් කරයි.

- ආයතනික අංශයේ කෙටි කාලීන උද්ධමන අපේක්ෂා, වසර ආරම්භයේ දී උද්ධමන ඉලක්කයට වඩා අඩු මට්ටමක පැවති අතර, 2025 වසරේ මැද භාගයේ සිට උද්ධමන අපේක්ෂා ක්‍රමයෙන් ඉහළ යෑමක් වාර්තා කරමින් 5% ඉලක්කගත මට්ටමට ආසන්න විය
- කුටුම්භ අංශයේ උද්ධමන අපේක්ෂා ද වසර තුළ දී මෙයට සමාන ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළද, ඔවුන්ගේ උද්ධමන අපේක්ෂා අතීත උද්ධමනය මත පදනම්ව සකස් කර ගැනීමේ ප්‍රවණතාව නිසා, එම අපේක්ෂා ආයතනික අංශයට සාපේක්ෂව පහළ මට්ටමක පැවතුණි
- ආයතනික අංශයේ මැදි සහ දිගු කාලීන උද්ධමන අපේක්ෂා, 2025 වසරේ අග භාගය වන විට දක්නට ලැබුණු සුළු ඉහළ යෑමක් හැරුණු විට, උද්ධමන ඉලක්කය වටා ස්ථායී වී පැවතුණි




මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඇති වූ බලපෑම්, විශේෂයෙන්ම දේශීය බලශක්ති මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යෑම් පිළිබිඹු කරමින් 2026 වසරේ අප්‍රේල් මාසයේ දී මතුපිට උද්ධමනය 5.4% දක්වා ඉහළ ගියේය

මතුපිට සහ මූලික උද්ධමනයේ හැසිරීම





මතුපිට උද්ධමනය සඳහා දායකත්වය

(කො.පා.මි.ද., 2021=100)



පෞද්ගලික සහ රාජ්‍ය අංශයන්හි සේවා නියුක්තිකයන්ගේ නාමික වැටුප් පෙර වසරට සාපේක්ෂව 2025 වසරේ දී ඉහළ යෑමක් වාර්තා කළේය

- වෙනස්වන ශ්‍රම වෙළඳපොළ තත්ත්වයන් සහ පරිපාලනමය වැටුප් ගැලපීම් පිළිබිඹු කරමින්, පෞද්ගලික සහ රාජ්‍ය යන අංශ දෙකෙහිම සේවා නියුක්තිකයන්ගේ නාමික වැටුප් පෙර වසරට සාපේක්ෂව 2025 වසරේ දී ඉහළ යෑමක් වාර්තා කළේය
- විධිමත් මෙන්ම අවිධිමත් පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ගේ නාමික වැටුප් 2025 වසර පුරා ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය





- 2025 අයවැය මගින් ප්‍රකාශයට පත් කළ රාජ්‍ය අංශයේ පුළුල් වැටුප් සංශෝධන ක්‍රියාවට නැංවීම හේතුවෙන්, රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ නාමික වැටුප් 2025 වසර තුළ දී කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය
- නාමික වැටුප් වැඩිවීම් මෙන්ම සාපේක්ෂව පාලනය වූ උද්ධමන පීඩනයන්හි බලපෑම හේතුවෙන් මූර්ත වැටුප් 2025 වසරේ දී වර්ධනයක් වාර්තා කළේය



සේවක අර්ථසාධක අරමුදල (EPF) පදනම් කරගත් විධිමත් අංශයේ වැටුප් අනුපාතික දර්ශකය මඟින් පෞද්ගලික අංශයේ වැටුප් ප්‍රවණතා ගණනය කිරීමේ අඩුපාඩු සඳහා පිළියම් යෙදීම

- විධිමත් අංශයේ වැටුප්වල ක්‍රමික ඉහළ යෑමක් නිරූපණය වන අතර, 2022-2023 කාලයේ දී පැවති උද්ධමනකාරී තත්ත්වයෙන් අනතුරුව එම ඉහළ යෑම වඩාත් හොඳින් කැපී පෙනේ



- 2025 වසරේ මැද භාගයේ දී වැටුප් වර්ධනය යම් මට්ටමකට මන්දගාමී වුවද, වසර අවසානය දෙසට නැවතත් ඉහළ යන ප්‍රවණතාවක් පෙන්වයි. මෙම වෙනස්වීම් ආර්ථික ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම්, සාතූමය සාධක සහ වැටුප් තීරණය කිරීමේ ක්‍රියාවලියන්හි බලපෑම් පිළිබිඹු කරයි



මුර්ත අංශයේ ප්‍රවණතා



ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වසරේ දී අඛණ්ඩව දෙවන වරටත් 5.0%ක මූර්ත වර්ධනයක් වාර්තා කරමින් සිය වර්ධන ප්‍රවණතාව පවත්වා ගැනීමට සමත් විය



ශීර්ෂය	2025	2024
ඒක පුද්ගල ද.දේ.නි. පවත්නා වෙළඳපොළ මිල අනුව (එ.ජ.ඩොලර්)	5,003	4,546
ද.දේ.නි. පවත්නා වෙළඳපොළ මිල අනුව		
රු.බිලියන	32,750.84	30,095.83
එ.ජ.ඩොලර් බිලියන	108.84	99.63

- සමස්ත වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් කර්මාන්ත අංශයේ ක්‍රියාකාරකම් හේතු වූ අතර, මූලික වශයෙන් නිෂ්පාදන සහ ඉදිකිරීම් කටයුතු සැලකිය යුතු දායකත්වයක් දක්වා ඇත
- සේවා අංශයද සමස්ත වර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් දැක්වූ අතර, මේ සඳහා මූල්‍ය සහ ප්‍රවාහන සේවා කටයුතුවල අඛණ්ඩ වර්ධනයන් ප්‍රධාන වශයෙන් සහාය විය
- කෘෂිකාර්මික කටයුතු ද ආර්ථික වර්ධනය සඳහා ධනාත්මකව දායක වූ අතර, සත්කෘති නිෂ්පාදනය සහ පොල් වගාව මේ සඳහා දායක විය




පවත්නා මිල මට්ටම් යටතේ වියදම් ප්‍රවේශය සලකන විට, 2025 වසරේ දී පරිභෝජන හා ආයෝජන වර්ධනය වූ අතර, ශුද්ධ විදේශීය ඉල්ලුමෙහි පහත වැටීමක් වාර්තා විය

1.3 සංඛ්‍යා සටහන
පවත්නා වෙළඳපොළ මිල අනුව සමස්ත ඉල්ලුම සහ ඉතුරුම් (අ)(ආ)

ආර්ථික කටයුතු	රුපියල් බිලියන		වර්ධනය %		ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස %	
	2024 (අැ)	2025	2024 (අැ)	2025	2024 (අැ)	2025
1. දේශීය ඉල්ලුම	30,880.6	34,019.7	9.8	10.2	102.6	103.9
1.1 පරිභෝජනය	22,951.4	24,310.6	7.0	5.9	76.3	74.2
පෞද්ගලික	20,859.6	22,102.3	6.5	6.0	69.3	67.5
රාජ්‍ය	2,091.8	2,208.3	12.6	5.6	7.0	6.7
1.2 ආයෝජන (දළ ප්‍රාග්ධන සම්පාදනය)	7,929.3	9,709.1	18.6	22.4	26.3	29.6
දළ ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය	5,743.1	6,803.2	14.8	18.5	19.1	20.8
කොළ වෙනස්වීම් සහ වටිනා දේ අත්පත් කරගැනීම හා අත්හැරීම	2,186.2	2,905.9	30.0	32.9	7.3	8.9
2. ශුද්ධ විදේශීය ඉල්ලුම	-784.8	-1,268.8	-32.6	-61.7	-2.6	-3.9
භාණ්ඩ හා සේවා අපනයන	5,945.7	6,212.0	4.8	4.5	19.8	19.0
භාණ්ඩ හා සේවා ආනයන	6,730.5	7,480.8	7.4	11.1	22.4	22.8
3. මුළු ඉල්ලුම (ද.දේ.නි.) (1+2)	30,095.8	32,750.8	9.3	8.8	100.0	100.0
4. දේශීය ඉතුරුම් (3-1.1)	7,144.5	8,440.3	17.3	18.1	23.7	25.8
පෞද්ගලික	8,453.6	8,223.3	9.2	-2.7	28.1	25.1
රාජ්‍ය (අැ)	-1,309.1	217.0	20.7	116.6	-4.3	0.7
5. විදේශීය ශුද්ධ ප්‍රාථමික ආදායම (ඉ)	-784.8	-608.6	5.9	22.4	-2.6	-1.9
6. විදේශීය ශුද්ධ ජංගම සංක්‍රම (ඉ)	1,942.7	2,394.5	1.9	23.3	6.5	7.3
7. ජාතික ඉතුරුම්(4+5+6)	8,302.4	10,226.1	15.9	23.2	27.6	31.2
8. ඉතුරුම්-ආයෝජන පරතරය						
දේශීය ඉතුරුම්-ආයෝජන (4-1.2)	-784.8	-1,268.8			-2.6	-3.9
ජාතික ඉතුරුම්-ආයෝජන (7-1.2)	373.1	517.0			1.2	1.6
9. විදේශීය ජංගම ගිණුම් ශේෂය (2+5+6) (ඉ)	373.1	517.0			1.2	1.6


(අ) පදනම් වර්ෂය 2015
 (ආ) තාවකාලික
 (ඇ) සංශෝධිත
 (ඈ) මෙය මධ්‍යම රජයේ වර්තන ගිණුම් ශේෂය වේ.
 (ඉ) මෙම අගය ගෙවුම් ශේෂයෙහි ඇස්තමේන්තුගත අගයෙන් කුමන හෝ වෙනසක් වනුයේ ගණනය කිරීමේ දී ඇතිවන කාල පරාච්ඡේදය වෙයි.

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව




- **පරිභෝජන වියදම:** පෞද්ගලික පරිභෝජන වියදම් ඉහළ යෑම මෙයට ප්‍රධාන වශයෙන් දායක විය
- **ආයෝජන වියදම:** ප්‍රවාහන උපකරණ හා ඉදිකිරීම් සඳහා වන වියදම් ඉහළ යෑම මෙයට ප්‍රධාන වශයෙන් දායක වී ඇත
- **ශුද්ධ විදේශීය ඉල්ලුම:** භාණ්ඩ හා සේවා අපනයන වියදමෙහි වර්ධනයට වඩා භාණ්ඩ හා සේවා ආනයන වියදමෙහි වර්ධනය වැඩිවීම


ආදායම් ප්‍රවේශය සලකන විට, 2025 වසරේ දී සියලු ආදායම් සංරචක ආර්ථික වර්ධනයට ධනාත්මකව දායක විය



දළ මිශ්‍ර ආදායම



දළ මෙහෙයුම් අතිරික්තය



සේවක ආදායම

ආයතනික අංශ අනුව ආදායම ජනනය කිරීම සැලකීමේ දී,

- මූල්‍ය නොවන ආයතනික අංශය ආදායම් ජනනයේ ප්‍රධානතම අංශය ලෙස පැවතීම
- ඉන් අනතුරුව, ගෘහ ඒකක, මූල්‍ය ආයතන සහ රාජ්‍ය අංශය වේ

1.4 සංඛ්‍යා සටහන
පවත්නා වෙළඳපොළ මිල යටතේ ආයතනික අංශ අනුව ආදායම් සංරචක (අ)(ආ)

ශීර්ෂය	ප්‍රතිශත දායකත්වය (%)										
	2024 (අ)					2025					
	මූල්‍ය නොවන අංශය	මූල්‍ය අංශය	රාජ්‍ය අංශය	ගෘහ ඒකක හා ලා.නො.ගෘ සේ.අ. අංශය	දළ එකතු කළ අගය	මූල්‍ය නොවන අංශය	මූල්‍ය අංශය	රාජ්‍ය අංශය	ගෘහ ඒකක හා ලා.නො.ගෘ සේ.අ. අංශය	දළ එකතු කළ අගය	
සේවක ආදායම	54.2	7.6	20.3	18.0	100.0	54.1	7.1	21.1	17.6	100.0	
දළ මෙහෙයුම් අතිරික්තය	81.7	16.1	2.2	-	100.0	83.0	14.8	2.2	-	100.0	
දළ මිශ්‍ර ආදායම	-	-	-	100.0	100.0	-	-	-	100.0	100.0	
නිෂ්පාදනය මත වෙනත් බදු (අඩු කළා එම සහනාධාර)	66.5	13.8	-	19.7	100.0	67.5	12.5	-	20.1	100.0	
මූලික මිල ගණන් අනුව දළ එකතු කළ අගය	43.5	7.7	6.5	42.3	100.0	44.0	7.1	6.7	42.1	100.0	

(අ) පදනම් වර්ෂය 2015
(ආ) තාවකාලික
(ඇ) සංශෝධිත
මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව


විදකියාව අඩු වී ඇති නමුත් ශ්‍රම වෙළඳපොළේ ව්‍යුහාත්මක ගැටලු පවතී

1.5 සංඛ්‍යා සටහන කුටුම්භ ජනගහනය, ශ්‍රම බලකාය සහ ශ්‍රම බලකා සහභාගිත්වය


ශීර්ෂය	2024	2025 (අ)
කුටුම්භ ජනගහනය පුද්ගලයන් '000 (ආ)	17,548	17,307
ශ්‍රම බලකාය පුද්ගලයන් '000	8,316	8,554
සේවා නියුක්ත	7,950	8,219
සේවා වියුක්ත	366	335
සේවා වියුක්ති අනුපාතිකය	4.4	3.9
පුරුෂ	3.0	2.8
ස්ත්‍රී	7.1	6.1
ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය (ඇ)	47.4	49.4
පුරුෂ	67.4	69.1
ස්ත්‍රී	29.8	32.5

(අ) කාර්තු හතරෙහි සාමාන්‍යය
(ආ) වයස අවු. 15 සහ ඊට වැඩි
(ඇ) ශ්‍රම බලකාය, කුටුම්භ ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස


මූලය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව




ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය



විදකියා අනුපාතිකය



මධ්‍ය වාර්ෂික ජනගහනය*



විදේශ රැකියා සඳහා පිටත්වීම්

* තාවකාලික. 2026.03.31 දිනට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද 2024 සහ 2025 මධ්‍ය වාර්ෂික ජනගහනය ඇස්තමේන්තු මත පදනම්ව



මුදල් අංශයේ ප්‍රවණතා සහ ප්‍රතිපත්ති



මහ බැංකුව විසින් 2023 වසරේ මැද භාගයේ සිට ආරම්භ කරන ලද ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, 2025 වසර තුළ දී ද අඛණ්ඩව පවත්වාගෙන ගියේය



අඩු උද්ධමන පරිසරයක් යටතේ සහ ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති විය හැකි ගෝලීය අවිනිශ්චිතතා තීව්‍ර වීම මධ්‍යයේ, 2025 වසරේ මැයි මාසයේ දී මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පදනම් අංක 25කින් අඩු කළ අතර, එය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් එම වසරේ දී සිදු කළ එකම සංශෝධනය විය



ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමේ සහාය ලබමින් 2025 වසරේ දී සමස්ත වෙළඳපොළ පොලී අනුපාතික ව්‍යුහය පහළ ගියේය



දේශීය මුදල් වෙළඳපොළ ක්‍රියාකාරකම් සහ ද්‍රවශීලතා තත්ත්ව වර්ධනය වීම මධ්‍යයේ, මහ බැංකුව විසින් 2025 වසර මුල් කාලයේ දී විවිධ වෙළඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව සැපයීම ක්‍රමයෙන් අවම කර පසුව නවතා දමන ලදී



නමාශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර මුළුල්ලේ අඛණ්ඩව නමාශීලී විනිමය අනුපාතික ක්‍රමය පවත්වා ගෙන යෑමට කටයුතු කළේය




පුළුල් පරාසයක විහිදුණු පාර්ශ්වකරුවන්ගේ අපේක්ෂා ඵලදායී ලෙස කළමනාකරණය සඳහා 2025 වසර මුළුල්ලේ මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති සන්නිවේදනය අඛණ්ඩව ශක්තිමත් කිරීමට කටයුතු කළේය



2025 වසර අග භාගයේ දී වෙළඳපොළ පොලී අනුපාතික සුළු වශයෙන් ඉහළ යෑමක් පෙන්නුම් කළ ද, 2025 වසර තුළ දී සමස්තයක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික අඛණ්ඩව පහළ ගියේය

1.12 රූප සටහන
තෝරාගත් වෙළඳපොළ පොලී අනුපාතිකවල හැසිරීම




වෙළඳපොළ පොලී අනුපාතිකවල සමස්ත පහළ යෑම සඳහා හේතු වූයේ,

- අඛණ්ඩව පැවති ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය
- අඩු උද්ධමන වාතාවරණය
- මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා




ආර්ථික ක්‍රියාකාරකම්වල යථා තත්ත්වයට පත්වීම පිළිබිඹු කරමින් 2025 වසර තුළ දී ණය ප්‍රසාරණය ආර්ථිකයෙහි ප්‍රධාන අංශ වෙත පුළුල් ලෙස ව්‍යාප්ත විය

- සේවා අංශය වෙත ලබා දුන් ණය විශාලතම ප්‍රසාරණය වාර්තා කළේය
 - තොග සහ සිල්ලර වෙළඳාම; මූල්‍ය සහ ව්‍යාපාර සේවා; ප්‍රවාහන; සහ අධ්‍යාපන යන උප අංශවල සැලකිය යුතු ණය වර්ධනයක් පෙන්නුම් කළේය
- කර්මාන්ත අංශයට ලබා දුන් ණය ප්‍රධාන වශයෙන් ඉදිකිරීම්, සකස් කළ ලෝහ නිෂ්පාදිත; යන්ත්‍ර සූත්‍ර සහ ප්‍රවාහන උපකරණ යන උප අංශ වෙත ප්‍රධාන වශයෙන් යොමු වී ඇත
- රන් භාණ්ඩ ඇපයට තබා ලබාගන්නා ණය, කල් පවත්නා පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා වූ ණය සහ ණය කාඩ්පත් ආශ්‍රිත ණය ඉහළ යෑම හේතුවෙන් පෞද්ගලික ණය සහ අත්තිකාරම් ද සැලකිය යුතු ලෙස ඉහළ ගියේය
- සමස්ත ණය ප්‍රසාරණයෙන් 8%කට පමණ දායක වෙමින්, කෘෂිකාර්මික අංශය වෙත ලබා දුන් ණය වසර තුළ දී රුපියල් බිලියන 163කින් ප්‍රසාරණය විය



දේශීය ණය සංයුතියේ වෙනස්වීම්: රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණයෙහි ප්‍රවණතා

දේශීය ණය ප්‍රසාරණය (පෞද්ගලික සහ රාජ්‍ය)



සටහන්: 1. දේශීය ණය යනු බැංකු පද්ධතිය මගින් පෞද්ගලික අංශයට සහ රාජ්‍ය අංශයට ලබා දුන් මුළු ණය සහ අන්තිකාරම් ප්‍රමාණය වේ. රාජ්‍ය අංශයට ලබා දුන් ණය ප්‍රමාණය තුළ රාජ්‍ය සුරැකුම්පත්වල සිදු කළ ආයෝජන ඇතුළත් වියදම් වනාන්තර වෙත ලබා දුන් ණය ඇතුළත් වේ.
2. ණය සහ ද.දේ.නි.ය අතර අනුපාතය ගණනය කරනු ලබන්නේ අදාළ කාර්තුවට අනුරූප වසරකට ඇස්තමේන්තු කරන ලද නාමික ද. දේ.නි.යේ ප්‍රතිශතයක් ලෙස එම කාර්තුව අවසානයේ පවතින සමස්ත ණය ප්‍රමාණය සැලකිල්ලට ගනිමිනි.

පෞද්ගලික සහ රාජ්‍ය අංශයට ලබාදුන් ණය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව සහලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

- ආර්ථික අර්බුදයට පෙර වසරවල දී, සිය මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට මහ බැංකුව ඇතුළුව දේශීය බැංකු අංශය තුළින් වැඩි වශයෙන් ණය ලබා ගැනීමට රජයට සිදු වූ අතර එමගින් පෞද්ගලික අංශයට ණය ලබා ගැනීම සඳහා පැවති ඉඩකඩ සීමා විය
- ආර්ථික අර්බුදය පැවති කාලසීමාව තුළ දී මූල්‍යනය සඳහා රජය දේශීය මූල්‍ය ශ්‍රමය වෙත පමණක් පදනම් විය
- කෙසේ වෙතත්, මෑත කාලීන ආර්ථික අර්බුදයෙන් පසුව ක්‍රියාත්මක වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සහ නෛතික ප්‍රතිසංස්කරණ යනාදියෙහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය අංශය වෙත ලබා දුන් ණය පහළ යෑම හේතුවෙන් පෞද්ගලික අංශය වෙත ණය ලබාගැනීම සඳහා අමතර අවකාශයක් නිර්මාණය විය
- ඒ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය, 2025 වසර අවසානය වන විට **31.2%ක්** දක්වා ක්‍රමයෙන් ඉහළ ගියේය. කෙසේ වෙතත් එය අර්බුදයට පෙර පැවති මට්ටමට වඩා අඩු මට්ටමක පවතී

මහ බැංකු පනතට අනුව මහ බැංකුවේ ප්‍රධාන අරමුණ වන්නේ දේශීය මිල ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීම සහ පවත්වා ගැනීමයි



මුදල් ප්‍රතිපත්ති රාමුව

- ✓ නමාශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව
 - ✓ නමාශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවට අනුකූලව මුදල් ප්‍රතිපත්තිය සැකසීමේ සහ නමාශීලී විනිමය අනුපාතික ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ වගකීම මහ බැංකුවට පැවරී ඇත
- ✓ මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට අනුව, මහ බැංකුව විසින් කාර්තුමය උද්ධමනය 5% ක ඉලක්කයක පවත්වා ගැනීම අවශ්‍ය වේ
 - ✓ 2024 වසර අවසාන කාර්තු තුනෙහි සහ 2025 වසර තුළ දී කාර්තුමය මතුපිට උද්ධමනය, ඉලක්කගත මට්ටමට වඩා 2% අගයකින් පහළ මට්ටමක පැවතුණි
 - ✓ උද්ධමනය එහි ඉලක්කගත මට්ටමින් පහළ මට්ටමක පැවතීමට අදාළව වාර්තා පහක් මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී
 - ✓ හයවන වාර්තාව ද 2026 වසරේ මාර්තු මාසයේ දී මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී



එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR)

- ✓ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සන්නිවේදනය කරන ප්‍රධාන ප්‍රතිපත්ති උපකරණය ලෙස ක්‍රියාත්මක වේ
- ✓ බරිත සාමාන්‍ය ඒකීය මුදල් අනුපාතිකය, නමාශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ මෙහෙයුම් ඉලක්කය ලෙස ක්‍රියා කරයි



විනිවිදභාවය සහ වගවීම

- ✓ උද්ධමන ඉලක්කය සපුරා නොමැති බැවින් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පාර්ලිමේන්තුවට/මහජනතාවට වාර්තා ඉදිරිපත් කළේය
- ✓ මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සඳහා සම්බන්ධීකරණ මණ්ඩලය කාර්තුමය වශයෙන් රැස්වේ
- ✓ සෑම වසරකම පෙබරවාරි සහ අගෝස්තු මාසවලදී, මුදල් ප්‍රතිපත්ති වාර්තාව ද්විවාර්ෂික ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි



විදේශීය අංශයේ ප්‍රවණතා



2025 වසරේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් ශක්තිමත් වූ අතර, ජංගම ගිණුම අඛණ්ඩව තුන්වන වසරටත් අතිරික්තයක් වාර්තා කරන ලදී


ජංගම ගිණුම් අතිරික්තය

2023
එ. ජ. ඩො.
බිලියන 1.4

2024
එ. ජ. ඩො.
බිලියන 1.2

2025
එ. ජ. ඩො.
බිලියන 1.7

1.20 රූප සටහන
වාර්ෂික විදේශීය ජංගම ගිණුම





වෙළඳ හිඟය පුළුල් වුවද, 2025 වසරේ දී ජංගම ගිණුමේ ඉහළ අතිරික්තයක් වාර්තා වූ අතර, එයට සහාය වූයේ

- ශක්තිමත් සේවා ගිණුම් අතිරික්තය,
- විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස වර්ධනය වීම, සහ
- ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය අඩු වීම



2025 වසරේ දී වෙළඳ භාණ්ඩ අපනයන කැපී පෙනෙන ඉහළ යෑමක් වාර්තා කළ අතර, එය එ.ජ. ඩොලර් බිලියන 13.6 ක වාර්තාගත ඉහළම වාර්ෂික අපනයන මට්ටමට ළඟා විය

1.21 රූප සටහන
අපනයන සංයුතිය




- 2025 වසරේ දී අපනයන ආදායම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 6.3% ක වර්ධනයක් වාර්තා කළ අතර, ඒ සඳහා කාර්මික හා කෘෂිකාර්මික අපනයන වැඩිදියුණු වීම හේතු විය
- 2025 වසරේ දී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස අපනයන ආදායම 12.5%ක් විය




2025 වසරේ දී වෙළඳ භාණ්ඩ ආනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 14.0% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරමින් එ.ජ. ඩොලර් බිලියන 21.5 දක්වා ඉහළ ගිය අතර, එයට වාහන ආනයනය හේතු විය

1.22 රූප සටහන
ආනයන සංයුතිය



■ පාරිභෝගික භාණ්ඩ
■ අන්තර් භාණ්ඩ
■ ආයෝජන සහ වෙනත් භාණ්ඩ



(අ) පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළත් වේ.
 (ආ) පරිපූර්ණ, ඒ-ඉන්, අර්තාපල්, රනිල කුලයට අයත් ඵලවස්තු සහ වෙනත් ඵලවස්තු ඇතුළත් වේ.


මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව
 ශ්‍රී ලංකා මහ බැංකුව

- රථවාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ දේශීය ඉල්ලුම සහ ආයෝජන ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම, 2025 වසරේ දී ආනයන වියදම ඉහළ යෑමට දායක විය
- ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස ආනයන වියදම 2025 වසරේ දී 19.7%ක් විය


6

මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීම සහ ආනයන ප්‍රවණතා

වාර්ෂික රථවාහන ආනයන වියදම



මාසික රථවාහන ආනයන වියදම




- මෝටර් රථ ආනයන සීමාවන් අදියරෙන් අදියර ලිහිල් කරන ලද අතර, 2025 වසරේ ජනවාරි මාසය වන විට පෞද්ගලික රථවාහන සඳහා ඉතිරිව තිබූ සියලුම සීමාවන් ඉවත් කරන ලදී
- දීර්ඝ කාලීන සීමා කිරීම් වලින් පසුව ඉල්ලුමේ ඇති විය හැකි වැඩිවීම් අවම කිරීම සඳහා රජය විසින් තීරුබදු සහ තීරුබදු නොවන පියවර කිහිපයක් හඳුන්වා දුන්නේය
- මෙම පියවරයන් පනවා තිබියදීත්, 2025 වසරේ දී වාහන ආනයනය කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර, එය ආනයන සීමා කිරීම් හේතුවෙන් වසර ගණනාවක් පුරා අධික ලෙස වර්ධනය වී තිබූ ඉල්ලුම සහ ආර්ථික ක්‍රියාකාරකම්වල වැඩිදියුණු වීම පිළිබිඹු කරයි
- එහි ප්‍රතිඵලයක් ලෙස, පෞද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන යන දෙකම ඇතුළත් වූ වාහන ආනයන වියදම 2025 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 2.04 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, එය මුළු ආනයනවලින් 9.5% ක් නියෝජනය කරයි



වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය, 2024 වසරේ දී වූ එ.ජ. ඩොලර් බිලියන 6.1ට සාපේක්ෂව 2025 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 7.9ක් දක්වා පුළුල් විය

1.23 රූප සටහන
ද්විපාර්ශ්වීය වෙළඳ ශේෂයන්




මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

- අපනයන ආදායමට වඩා ආනයන වියදමේ තියුණු වර්ධනයක් පිළිබිඹු කරමින්, පෙර වසරට සාපේක්ෂව 2025 වසරේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් විය
- ශ්‍රී ලංකාවේ ඉහළම වෙළඳ හිඟය චීනය සමඟ වාර්තා කළ අතර, එය 2024 වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 4.1ක සිට 2025 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 4.9ක් දක්වා සැලකිය යුතු ලෙස පුළුල් විය
- ඉන්දියාව සමඟ පැවති වෙළඳ හිඟය ද 2025 වසරේ දී ඉහළ ගිය අතර, මෝටර් රථවාහන ආනයනය ඉහළ යෑම එයට මූලිකවම හේතු විය
- ශ්‍රී ලංකාව, එ.ජ. ඩොලර් බිලියන 2.5ක පමණ වෙළඳ අතිරික්තයක් එක්සත් ජනපදය සමඟ අඛණ්ඩව පවත්වාගෙන ඇති අතර, මේ සඳහා ඇඟලුම් අපනයන විශාල වශයෙන් හේතු විය



සේවා ගිණුමේ අතිරික්තය තව දුරටත් ඉහළ ගිය අතර, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල ඉතිහාසයේදී වූ ඉහළම අගය 2025 වසරේ දී වාර්තා විය

1.24 රූප සටහන
සේවා අංශයේ ලැබීම් සහ ගෙවීම්



- 2025 වසරේදී සේවා ගිණුම 2024 වසරේදී වූ එ.ජ. ඩොලර් බිලියන 3.4ට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 3.7ක අතිරික්තයක් වාර්තා කළේය
- 2025 වසරේදී සංචාරක පැමිණීම්, 2018 වසරේදී වාර්තා වූ ඉහළම පැමිණීම් ප්‍රමාණය අභිබවා ගිය අතර, එය වාර්ෂික ලක්ෂමය පදනම මත 15.1%ක වර්ධනයකි
- සංචාරක ඉපැයීම් 2024 වසරට සාපේක්ෂව 1.6%ක සුළු වර්ධනයක් පෙන්වීය
- පරිගණක සහ තොරතුරු තාක්ෂණ/ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීම යන සේවාවන් මගින් වූ ලැබීම් 2024 වසරට සාපේක්ෂව සුළු වශයෙන් අඩු විය.
- විදේශ සංචාර ආශ්‍රිත සේවා ගෙවීම් ඉහළ ගිය අතර, ප්‍රවාහන සේවා සඳහා වූ ගෙවීම් අඩු විය

- 2025 වසරේදී ද්විතීයික ආදායම් ගිණුමේ අතිරික්තය සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, 2025 වසරේදී ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් බිලියන 8.1ක් දක්වා නියුණු ලෙස ඉහළ යෑම මේ සඳහා මූලිකවම හේතු විය



2025 වසරේ දී මූල්‍ය ගිණුම මධ්‍යස්ථව පැවතුණි

1.13 සංඛ්‍යා සටහන මූල්‍ය ගිණුම

එ.ජ. ඩොලර් මිලියන

අයිතමය	2024 (අ)	2025 (ආ)
මූල්‍ය ගිණුම (ශුද්ධ)	965	904
මූල්‍ය වත්කම්හි ශුද්ධ අත්කර ගැනීම්	1,970	1,431
වගකීම්හි ශුද්ධ වෙනස්වීම්	1,005	527
සෘජු ආයෝජන: වත්කම්	110	98
සෘජු ආයෝජන: වගකීම්	759	1,044
විවිධ ආයෝජන: වත්කම්	180	-259
විවිධ ආයෝජන: වගකීම්	302	-267
මූල්‍ය ව්‍යුත්පන්න	-	-
අනෙකුත් ආයෝජන: වත්කම්	-3	973
අනෙකුත් ආයෝජන: වගකීම්	-56	-250
සංචිත වත්කම්	1,682	618
ශුද්ධ වැරදීම් හා අත්හැරීම්	-254	-808

(අ) සංශෝධිත
(ආ) තාවකාලික

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

විදේශීය සෘජු ආයෝජන
(ණය ඇතුළත් නොවන)

2024

එ.ජ. ඩොලර් මිලියන 759

2025

එ.ජ. ඩොලර් මිලියන 1,044

විදේශීය සෘජු ආයෝජන
(ණය ඇතුළත් වන)

2024

එ.ජ. ඩොලර් මිලියන 845

2025

එ.ජ. ඩොලර් මිලියන 1,154

ආංශික පදනම මත සැලකූ විට වසර තුළ දී විදේශීය සෘජු ආයෝජන ප්‍රධාන වශයෙන්ම වරාය හා බහලුම් පර්යන්ත, රබර් නිශ්පාදන සහ රෙදි පිළි හා ඇඟලුම් යන අංශ වෙත ලැබුණි

කොළඹ කොටස්
වෙළඳපොළ

2024

එ.ජ. ඩොලර් මිලියන 33

2025

එ.ජ. ඩොලර් මිලියන -122

ප්‍රාථමික හා ද්විතීයික වෙළඳපොළවල්වලින් සමන්විත වන කොළඹ කොටස් වෙළඳපොළ වසර තුළදී ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය

රාජ්‍ය සුරැකුම්පත්
වෙළඳපොළ

2024

එ.ජ. ඩොලර් මිලියන -179



2025

එ.ජ. ඩොලර් මිලියන 248

භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර අන්තර්ගත වන රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වසර තුළදී ශුද්ධ ලැබීමක් වාර්තා කළේය





අබණ්ඩව වසර දෙකක් අතිප්‍රමාණය වීමෙන් අනතුරුව, 2025 වසරේදී ශ්‍රී ලංකා රුපියල ඒ.ජ. ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීමක් වාර්තා කළේය



- 2025 වසරේදී ශ්‍රී ලංකා රුපියල, අනෙකුත් සියළුම ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අවප්‍රමාණය වූ අතර, ඒ.ජ. ඩොලරයට සාපේක්ෂව අනෙකුත් ව්‍යවහාර මුදල් ඒකක මිශ්‍ර හැසිරීමක් පෙන්වීය

විදේශීය ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ වුව ද, 2025 අවසානය වන විට දළ නිල සංචිත ඒ.ජ. ඩොලර් බිලියන 6.8 දක්වා වැඩිදියුණු විය




දළ නිල සංචිත ගොඩනැගීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ,

- මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙතින් ඒ.ජ. ඩොලර් බිලියන 2.0 ක (වටිනාකම් දින පදනම මත) ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීම්
- දැනට ක්‍රියාත්මක වන ජා.මු. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සහ පස්වන වාරික ලැබීම
- කඩිනම් මූල්‍යන උපකරණය යටතේ වූ හදිසි මූල්‍යනය
- ආසියානු සංවර්ධන බැංකුව වෙතින් මූල්‍යන ලැබීම්



ජා.මු. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය

- මේ දක්වා විස්තීර්ණ ණය පහසුකම යටතේ වූ මුළු ලැබීම්: වි.ගැ.හි. බිලියන 1.27 (එ.ජ. ඩොලර් බිලියන 1.74)
- දිව්‍යා සුළු කුණාටුවෙන් ඇති වූ හදිසි ගෙවුම් තුළන සහ රාජ්‍ය මූල්‍ය පීඩන සඳහා පිළියම් යෙදීමට 2025 වසරේ දෙසැම්බර් මාසයේ දී කඩිනම් මූල්‍යන උපකරණය යටතේ වි.ගැ.හි. මිලියන 150.5ක් (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 206ක් පමණ) ලබා ගත හැකි විය
- මේ දක්වා ලබා ඇති සාර්ථකත්වයන් අතරට ඉතා යහපත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව, පාලනය වූ උද්ධමනය, ශක්තිමත් සංචිත තත්ත්වය සහ පාලනයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ පිරිවැය පිළිබිඹු කරන මිලකරණය ඇතුළත් වේ



සමස්ත වැඩසටහන 2027 වසරේ දී අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ

* දිව්‍යා සුළු කුණාටුව හේතුවෙන් ඇති වූ ආර්ථික බලපෑම සහ ඒ සඳහා සුදුසු ප්‍රතිපත්ති ප්‍රතිචාරය තක්සේරු කිරීමට ඉඩ සැලසීම සඳහා 2025 වසරේ දෙසැම්බර් මස වන විට අවසන් කිරීමට නියමිතව තිබූ වැඩසටහනේ පස්වන සමාලෝචනය කෙටි කාලයකින් ප්‍රමාද කරන ලදී

මූල්‍ය අංශයේ ප්‍රවණතා සහ ප්‍රතිපත්ති



2025 වසර තුළ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සහ වැඩිදියුණු වූ සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් ගෙන, බැංකු අංශය 2025 වසරේ දී වත්කම් පදනම අඛණ්ඩව පුළුල් කළේ ය

2.3 සංඛ්‍යා සටහන
බැංකු අංශයේ වත්කම් සහ වගකීම් සංයුතිය

අයිතමය	2024 (අ)		2025 (ආ)		වෙනස (%)	
	රුපියල් බිලියන	ප්‍රතිශතය (%)	රුපියල් බිලියන	ප්‍රතිශතය (%)	2024	2025
වත්කම්						
ණය සහ ලැබිය යුතු දෑ	11,476.7	51.8	13,933.2	55.9	4.1	21.4
ආයෝජන	9,089.8	41.0	9,369.6	37.6	24.5	3.1
වෙනත් (ඇ)	1,580.3	7.1	1,619.3	6.5	(23.8)	2.5
වගකීම්						
තැන්පතු	17,969.3	81.1	19,927.4	80.0	8.1	10.9
ණය ගැනුම්	1,292.9	5.8	1,678.2	6.7	(7.5)	29.8
ප්‍රාග්ධන අරමුදල්	2,054.1	9.3	2,374.0	9.5	16.3	15.6
වෙනත්	830.5	3.7	942.5	3.8	38.2	13.5
මුළු වත්කම්/ වගකීම්	22,146.8	100.0	24,922.1	100.0	8.6	12.5

(අ) සංශෝධිත
(ආ) තාවකාලික
(ඇ) මුදල් හා බැංකු ශේෂයන්, ස්ථාපනයන්, ප්‍රති විකුණුම් ගිවිසුම් සහ ස්ථාවර වත්කම් ඇතුළත් වේ

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

- 2024 වසර අවසානයේ වාර්තා වූ **4.1%** වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයට සාපේක්ෂව, 2025 වසර අවසානයේ බැංකු අංශයේ ණය සහ ලැබිය යුතු දෑ **21.4%** ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරන ලදී
- බැංකු අංශයේ අදියර 3 යටතේ පවතින ණය අනුපාතය 2024 වසර අවසානයේ **12.3%** සිට 2025 වසර අවසානයේ **9.7%** දක්වා පහළ ගිය නමුත් ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතුණි
- 2025 වසර තුළ බැංකු අංශයේ ලාභදායීතා දර්ශක සුළු වශයෙන් පහත වැටුණු අතර, ප්‍රාග්ධන ස්ථාවරත්වය නියාමන අවශ්‍යතාවලට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පැවතුණි



මුදල් සමාගම් අංශය 2025 වසර තුළ දී සැලකිය යුතු ණය ප්‍රසාරණයක් වාර්තා කරමින් එහි වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, ප්‍රමාණවත් ප්‍රාග්ධන ස්චාරක්ෂක සමහින් සිය ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමට සමත් විය

2.7 සංඛ්‍යා සටහන
මුදල් සමාගම් අංශයේ වත්කම් සහ වගකීම් සංයුතිය


අයිතමය	2024 (අ)		2025 (ආ)		වෙනස (%)	
	රුපියල් බිලියන	ප්‍රතිශතය (%)	රුපියල් බිලියන	ප්‍රතිශතය (%)	2024	2025
වත්කම්						
ණය සහ අත්තිකාරම් (ශුද්ධ)	1,428.3	74.1	2,227.9	80.2	22.6	56.0
ආයෝජන	352.2	18.3	375.0	13.5	(8.7)	6.5
වෙනත් (ඇ)	147.9	7.7	173.8	6.3	2.0	17.5
වගකීම්						
තැන්පතු	1,056.4	54.8	1,265.2	45.6	13.0	19.8
ණය ගැනුම්	305.4	15.8	849.3	30.6	15.3	178.1
ප්‍රාග්ධන අරමුදල්	468.2	24.3	531.0	19.1	13.6	13.4
වෙනත්	98.4	5.1	131.3	4.7	17.7	33.4
මුළු වත්කම්/ වගකීම්	1,928.4	100.0	2,776.7	100.0	13.7	44.0

(අ) සංශෝධිත
(ආ) තාවකාලික
(ඇ) ප්‍රධාන වශයෙන් මුදල් හා බැංකු ශේෂ, ස්ථාවර වත්කම් සහ භාවිත අයිතිය ඇති වත්කම්වලින් සමන්විත වේ

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

- මූල්‍ය කල්බදු හා වාහන මත ණය සහ රන් සුරැකුම් මත ණය දීම් ඉහළ යෑම හේතුවෙන්, 2024 වසර අවසානයේ පැවති **22.6%**ක වර්ධනයට සාපේක්ෂව, 2025 වසර අවසානය වන විට මුදල් සමාගම් අංශයේ ණය සහ අත්තිකාරම් **56.0%**ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් වාර්තා කරමින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය
- මුදල් සමාගම් අංශයේ දළ අදියර 3 යටතේ පවතින ණය අනුපාතය 2024 වසරේ දී පැවති **11.5%**ට සාපේක්ෂව 2025 වසර අවසානයේ දී **6.1%**ක් දක්වා පහළ ගියේය
- ණය සහ අත්තිකාරම්වල වර්ධනයත් සමග සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය 2024 වසර අවසානයේ පැවති **21.3%** සාපේක්ෂව 2025 වසර අවසානය වන විට **18.7%**ක් දක්වා පහත වැටුණි

බාහිර අවිනිශ්චිතතා සහ විදේශීය ප්‍රාග්ධන ගලා ඒම අඩුවීම හේතුවෙන් වරින් වර පසුබෑමකට ලක් වුවද, 2025 වසරේ දී කොටස් වෙළෙඳපොළ සිය ඉහළ කාර්යසාධනය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් විය



- සියලු කොටස් මිල දර්ශකය (ASPI) 41.9% කින් සහ S&P SL20 දර්ශකය 26.6% කින් වර්ධනය වීමත් සමඟ, කොටස් වෙළෙඳපොළ 2025 වසර අවසන් වන විට ඉහළ වර්ධනයක් වාර්තා කරන ලදී



මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසරේදී ද විවික්ෂණශීලී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හඳුන්වා දීමට අඛණ්ඩව කටයුතු කළේය

මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවට තර්ජනයක් වන අවදානම් හඳුනා ගැනීමට, ඇගයීමට, අවම කිරීමට සහ අඛණ්ඩව අධීක්ෂණය කිරීම සඳහා පූර්ව ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුව සිය සාර්ව විවික්ෂණ අධීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කළේය



- පද්ධතිමය වශයෙන් වැදගත් දේශීය බැංකු (DSIBs) නම් කිරීම සඳහා වන රාමුව සමාලෝචනය කරනු ලැබූ අතර, 2025 වසරේ අප්‍රේල් මාසයේ දී බලපත්‍රලාභී බැංකු පහක් පද්ධතිමය වශයෙන් වැදගත් දේශීය බැංකු ලෙස නම් කරන ලදී
- 2025 ජූලි මාසයේ දී මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේ දී අදාළ වන වටිනාකම මත ණය අනුපාත (LTV) සීමා සඳහා වන සංශෝධනය හඳුන්වා දුන් අතර, 2025 නොවැම්බර් මාසයේදී එම සීමාවන් තවදුරටත් දැඩි කරන ලදී



බලපත්‍රලාභී බැංකු සඳහා තාක්ෂණික අවදානම් කළමනාකරණය සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම 2025 වසරේ දී මහ බැංකුව අවධානය යොමු කළ ප්‍රධාන ක්ෂේත්‍රයක් විය. ඒ අනුව, බලපත්‍රලාභී බැංකුවල මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේ අරමුණින්, “බලපත්‍රලාභී බැංකුවල තොරතුරු තාක්ෂණ සහ සයිබර් ආරක්ෂණ සිදුවීම් වාර්තාකරණය” පිළිබඳ 2025 අංක 02 දරන චක්‍රලේඛය නිකුත් කරන ලදී



ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශය තුළ තිරසර මූල්‍ය කටයුතු ප්‍රවර්ධනය සඳහා වූ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, තිරසර මූල්‍ය පෙරදැක්ම 2.0 2025 මැයි මාසයේ දී එළිදක්වන ලදී



මීට අමතරව, දිට්වා සුළු කුණාටුවෙන් සහ ගංවතුර ආශ්‍රිත ආපදා හේතුවෙන් බලපෑම් එල්ල වූ පුද්ගලයින් සහ ව්‍යාපාරවලට සහන සැලසීමේ අරමුණින් “මැත කාලීන සුළිසුලං සහ ගංවතුර හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සහන සැලසීම” පිළිබඳ 2025 අංක 04 දරන චක්‍රලේඛය නිකුත් කරන ලදී



මූල්‍ය පද්ධතියේ සුමට ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා, මහ බැංකුව විසින් විවිධ නියාමන ක්‍රියාමාර්ග හඳුන්වා දෙන ලදී



මුදල් සමාගම්වල (FCs) අවදානම් කළමනාකරණ භාවිතාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින්, මහ බැංකුව විසින් මුදල් සමාගම් සඳහා ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ රාමුව පිළිබඳ විධාන නිකුත් කරන ලද අතර, එම රාමුවේ තීරණාත්මක සංරචක කෙරෙහි අවධානය යොමු කිරීමට නියම කරන ලදී



තවද, මුදල් සමාගම් විසින් තැන්පතු ලබාගැනීමේ දී සහ ණය උපකරණ නිකුත් කිරීමේ දී තිරසර ව්‍යාපාරික ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම සඳහා, මුදල් සමාගම් විසින් පිරිනමනු ලබන තැන්පතු සහ ණය උපකරණ සඳහා උපරිම පොලී අනුපාත පිළිබඳ විධානයක් නිකුත් කරන ලදී



ඩිජිටල් ගෙවීම් භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකුව විසින් ප්‍රතිපත්තිමය පියවර කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී. ගනුදෙනුවක් සඳහා අය කරන උපරිම ගාස්තු අඩු කිරීම, උපරිම ගනුදෙනු වටිනාකම ඉහළ නැංවීම සහ හවුල්කාරීත්වයන් හරහා ගෝලීය සම්බන්ධතාවයන් වැඩිදියුණු කිරීම මීට ඇතුළත් වේ



බැංකු විශේෂ විධිවිධාන පනතේ 57 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියෝගයක් මගින් නිරාකරණ විධිවිධාන සියලුම මුදල් සමාගම් සඳහා ව්‍යාප්ත කරන ලදී. එමගින් බලපත්‍රලාභී බැංකු සහ මුදල් සමාගම් යන දෙඅංශයම ප්‍රමිතිගත නිරාකරණ පද්ධතියකට යටත් වේ



2025 වසරේ දී මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කරමින්, රටේ මූල්‍ය යටිතල පහසුකම් අඛණ්ඩව කාර්යක්ෂමව ක්‍රියාත්මක විය



ඩිජිටල් ගෙවීම්වල වර්ධනය: සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රමවලින් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද වෙත යොමු වීම පිළිබිඹු කරමින් ඩිජිටල් ගෙවීම් භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ ගියේය



මුදල් විශුද්ධීකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ සමුලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යන මැඩපැවැත්වීමේ (AML/CFT/CPF) අනුකූලතාවය: මූල්‍ය අංශයේ සුපිළිපත්භාවය සහ ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගනිමින් පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය බුද්ධි ඒකකය (FIU) අඛණ්ඩව ක්‍රියාත්මක විය



නීති ප්‍රතිසංස්කරණ: මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණවල අඛණ්ඩව නිරත විය



මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය: ප්‍රතිපත්ති සහ අධීක්ෂණ ක්‍රියාමාර්ග හරහා මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමුව අඛණ්ඩව ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලදී



නිරාකරණ රාමුව: 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ ස්ථාපිත කර ඇති නිරාකරණ රාමුව ක්‍රියාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදු විය



රාජ්‍ය මූල්‍ය අංශයේ ප්‍රවණතා



ශක්තිමත් රාජ්‍ය මූල්‍ය විනය සහ අඛණ්ඩ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ හේතුවෙන් 2025 වසරේ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය වැඩි දියුණු විය

ප්‍රාථමික ශේෂය අඛණ්ඩව තුන්වන වර්ෂය සඳහා ද කැපී පෙනෙන අතිරික්තයක් වාර්තා කළේය

ප්‍රාථමික ශේෂය ද.දේ.නි.යෙහි % ලෙස
 2024: 2.2 (රු. බිලියන 649.6) → 2025: 5.4 (රු. බිලියන 1,755.8)

වර්තන ගිණුමේ ශේෂය අතිරික්තයක් වාර්තා කළේය


වර්තන ගිණුමේ ශේෂය ද.දේ.නි.යෙහි % ලෙස
 2024: -4.3 (රු. බිලියන 1,309.1) → 2025: 0.7 (රු. බිලියන 217.0)
 1987 වසරෙන් පසු ප්‍රථම වතාවට

සමස්ත අයවැය නිඟය සැලකිය යුතු ලෙස පහළ ගියේය

සමස්ත අයවැය නිඟය ද.දේ.නි.යෙහි % ලෙස
 2024: 6.8 (රු. බිලියන 2,039.9) → 2025: 2.3 (රු. බිලියන 744.9)


ප්‍රාථමික ශේෂය = රජයේ ආදායම සහ ප්‍රදාන - පොලී ගෙවීම් ඉවත් කළ පසු රජයේ වියදම

වර්තන ගිණුමේ ශේෂය = රජයේ ආදායම සහ ප්‍රදාන - පුනරාවර්තන වියදම



බදු එකතු කිරීම ශක්තිමත් වීම සහ ප්‍රතිසංස්කරණවල සහාය ඇතිව 2025 වසරේ දී රජයේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගියේය

1.31 රූප සටහන රජයේ ආදායමේ සංයුතිය - 2025




මූලාශ්‍රය: මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

- රජයේ ආදායම වැඩිදියුණු කිරීමේ ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, රජයේ ආදායම 2025 වසරේ දී රුපියල් බිලියන 5,449.4ක් දක්වා 35.2%ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් වාර්තා කළ අතර, ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස ආදායම 2022 වසරේ පැවති 8.2% සිට 2025 වසරේ දී 16.6%ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය
- ඉහළ බදු ආදායම් රැස් කිරීම ප්‍රධාන වශයෙන් වාහන ආනයනයට අදාළ බදු මගින් සිදු විය
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව විසින් දරන ප්‍රයත්න මගින් මෙම බදු ප්‍රතිසංස්කරණ තවදුරටත් ශක්තිමත් විය
- සංස්ථාපිත සහ සංස්ථාපිත නොවන කාණ්ඩ දෙකෙහි ම ලියාපදිංචි ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගියේය

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සහ වියදම් තාර්කිකරණය හේතුවෙන් 2025 වසරේ දී රජයේ වියදම් සීමා විය

1.32 රූප සටහන රජයේ පුනරාවර්තන වියදමේ සංයුතිය - 2025



මූලාශ්‍රය: මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

- රජයේ සමස්ත වියදම සහ ශුද්ධ ණය දීමී 2024 වසරට සාපේක්ෂව නාමික වශයෙන් 1.6%කින් සුළු වශයෙන් ඉහළ ගියේය
- 2025 වසරේ දී පුනරාවර්තන වියදම 2024 වසරට සාපේක්ෂව 2.0%කින් පහළ ගියේය
- පුනරාවර්තන වියදමේ විශාලතම සංරචකය වන, පොලී වියදම 2025 වසරේ දී 2024 වසරට සාපේක්ෂව 7.0%කින් පහළ ගියේය
- 2025 වසරේ දී ප්‍රාග්ධන වියදම් සහ ශුද්ධ ණය දීමී 26.2%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය



ද.දේ.නි.යෙහි ප්‍රතිභ්‍යාසයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 2024 වසරේ පැවති 95.5% සිට 2025 වසර අවසානය වන විට 91.6% දක්වා පහළ ගියේය

- රාජ්‍ය සුරැකුම්පත්වල ශුද්ධ නිකුත් කිරීම් පෙර වසරට සාපේක්ෂව අඩු විය
- 2025 වසර තුළ දී විදේශීය ණය ලැබීම් සහ එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශීය ණය ඉහළ ගියේය
- 2025 වසරේ දී විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ දුරට සාර්ථකව සම්පූර්ණ කළේය
- 2025 දෙසැම්බර් මාසයේ දී ඩොලර්වලින් නාමනය කරන ලද දේශීය ඩොලර් බැඳුම්කර දේශීය වෙළඳපොළට නිකුත් කරන ලදී

1.21 සංඛ්‍යා සටහන
මධ්‍යම රජයේ නොපියවූ ණය
(වසර අවසානයේ දී) (අ) (ආ)

ශීර්ෂය	රුපියල් බිලියන	
	2024	2025 (අ)
දේශීය ණය (අ)	18,309.7	18,675.3
කල්පිරීමේ කාලය අනුව		
කෙටි කාලීන (ඉ)	3,220.1	2,134.4
මැදි හා දිගු කාලීන (ඊ)	15,089.6	16,540.9
ආයතන අනුව (උ)		
බැංකු (උ)	9,411.2	9,183.5
බැංකු නොවන (ඌ)	8,158.5	8,490.8
ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනු වෙන් කිරීම් (ඌ)(ඌආ)	739.9	1,001.1
විදේශීය ණය (එ)(ඵ)	10,429.0	11,319.4
බහුපාර්ශ්වීය	3,773.5	4,374.0
ද්විපාර්ශ්වීය සහ වාණිජ ණය	6,655.6	6,945.4
මධ්‍යම රජයේ නොපියවූ මුළු ණය	28,738.7	29,994.7
ද.දේ.නි.යෙහි (%) ලෙස (ම)		
මධ්‍යම රජයේ නොපියවූ මුළු ණය	95.5	91.6
දේශීය ණය	60.8	57.0
විදේශීය ණය	34.7	34.6

මූලාශ්‍රය: මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා මහ බැංකුව



සාර්ව ආර්ථික ඉදිරි දැක්ම



ගෝලීය ආර්ථික පරිසරය සහ ඉදිරි දැක්ම



වෙළඳ ප්‍රතිපත්ති වෙනස්වීම සහ ඉහළ යන ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා මධ්‍යයේ වුවද, ගෝලීය ආර්ථිකය මැන කාලීනව පෙන්නුම් කළ ඔරොත්තු දීමේ හැකියාව මේ වනවිට අභියෝගයට ලක්ව ඇති අතර, 2026 වසරේ පෙබරවාරි මස අග භාගයේ දී ආරම්භ වූ මැද පෙරදිග යුද තත්ත්වය උග්‍ර වීම ඊට හේතු වී ඇත



මැද පෙරදිග යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ යළි මතු වූ භූ දේශපාලනික අර්බුද, යුද ගැටුම්වල තීව්‍රතාව සහ ගැටුම් පවතින කාල සීමාව මත පදනම්ව ගෝලීය ආර්ථික අපේක්ෂා කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කළ හැකි අතර, එය විවිධ පැතිකඩ ඔස්සේ ගෝලීය අවිනිශ්චිතතාව තවදුරටත් ඉහළ නැංවීමට හේතු විය හැකිය



මැද පෙරදිග කලාපයේ භූ දේශපාලනික අවිනිශ්චිතතා උත්සන්න වීමත් සමඟ, ගෝලීය නිර්-උද්ධමන ප්‍රවණතාව අවසන් වී නැවතත් උද්ධමන පීඩන ඇති වීමේ හැකියාවක් පවතී. මෙවන් පසුබිමක් තුළ, විශේෂයෙන් භූ දේශපාලනික ප්‍රවණතා තවදුරටත් පැවතුණහොත්, 2026 වසර තුළ දී ගෝලීය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය 2025 වසරට සාපේක්ෂව වඩාත් සුපරික්ෂාකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ




මැද පෙරදිග කලාපයේ භූ දේශපාලනික අර්බුද තීව්‍ර වීම හරහා, විශේෂයෙන් ම එම යුද ගැටුම් දිගු කලක් පැවතුණහොත්, විවිධ වූ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑම් ඇති විය හැකිය



උද්ධමනය පිළිබඳ ඉදිරි දැක්ම සහ වර්ධන අපේක්ෂා


කාර්තුමය මතුපිට උද්ධමනයේ මූලික පුරෝකථන
(කො.පා.මි.ද., වාර්ෂික ලක්ෂ්‍යමය, 2026 වසරේ මාර්තු මාසයේ පැවති පුරෝකථන මත පදනම්ව)



** 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී මහ බැංකුව සහ මුදල් අමාත්‍යවරයා අතර අත්සන් කරන ලද මුදල් ප්‍රතිපත්ති රාමු ගිවිසුම යටතේ උද්ධමන ඉලක්කය (5%) සඳහා එකඟ වී ඇත.

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකු කාර්යමණ්ඩල පුරෝකථන

කාර්තුමය මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයෙහි මූලික පුරෝකථන
(වාර්ෂික ලක්ෂ්‍යමය, 2026 වසරේ මාර්තු මාසයේ පැවති පුරෝකථන මත පදනම්ව)



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකු කාර්යමණ්ඩල පුරෝකථන

සටහන: මෙහි සාකච්ඡා කරන පුරෝකථන, 2026 වසරේ මාර්තු මාසයේ මුදල් ප්‍රතිපත්ති වාරය අවසාන වන විට පැවති තොරතුරු මත පදනම් වේ. මුද්‍ර පෙරදිග යුද්ධය හේතුවූ වල තීරණිතර වෙනසකට සහභාගී සහ හෝලිය මෙන්ම දේශීය ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි එමගින් ඇතිවන පුළුල් බලපෑම් මධ්‍යයේ, වත්මන් සාර්ව ආර්ථික ඉදිරි දැක්ම සඳහා ඉහළ අවිනිශ්චිතතාවක් පවතී. ඒ අනුව, පුරෝකථන සඳහා පදනම් වූ තත්ත්වයන්හි සැලකිය යුතු වෙනස්කම් සිදුවුවහොත් මෙම පුරෝකථනවලින් සැලකිය යුතු අපගමනයක් විය හැක.



මුදල් අංශයේ ඉදිරි දැක්ම



දේශීය සාර්ව ආර්ථික තත්ත්වයේ වෙනස්වීම් මෙන්ම ගෝලීය ප්‍රතිපත්ති හේතුවෙන් මතු විය හැකි කම්පන සහ අවිනිශ්චිතතා මගින් ඇතිවිය හැකි වක්‍ර බලපෑම් කෙරෙහි සමීප අවධානයක් යොමු කරමින්, මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලිය දත්ත මත පදනම්ව ඉදිරි දැක්මක් සහිතව අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත



පෞද්ගලික අංශය වෙත ණය ලබා දීමේ වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇති නමුත් මැද පෙරදිග යුද ගැටුම් නිසා ඇතිවන වක්‍ර බලපෑම් මෙම ණය ප්‍රවණතාව කෙරෙහි බලපෑම් එල්ල කරනු ඇත.

- 2026 වසරේ දී සමස්ත ණය වර්ධනය සාපේක්ෂව මධ්‍යස්ථ අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, වසර අවසානයේ දී එහි මන්දගාමී වීමක් අපේක්ෂා කළ හැකිය



රජය සතු වාණිජ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළුව, ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සමගින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ සහායෙන් බැංකු පද්ධතිය මගින් රාජ්‍ය අංශය වෙත ලබා දෙන ණය ප්‍රමාණය පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ



විදේශීය මූල්‍යනය සඳහා ඇති සීමිත ප්‍රවේශය මධ්‍යයේ විකල්ප දේශීය මූල්‍යන වෙත යොමුවීමට රජයට සිදුවිය හැකි අතර ගෝලීය මෙන්ම දේශීය කම්පනවලට ඔරොත්තු දීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ස්ථාවරකෂක පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ



විවිධ මාධ්‍ය ඔස්සේ තම ප්‍රතිපත්ති තීරණ මහජනතාවට කඩිනමින් සන්නිවේදනය කිරීමට මහ බැංකුව අඛණ්ඩව කටයුතු කරන අතරම, එවැනි සන්නිවේදනවල සඵලතාවමෙන්ම ඒ පිළිබඳ මහජනතාවගේ දැනුම්වත්භාවය ඇගයීමට ලක් කිරීමද සිදු කරනු ඇත



විදේශීය අංශයේ ඉදිරි දැක්ම



පුරෝකථනය කර ඇති අන්දමට අපනයන ආදායම් වර්ධනය අහිඛවා ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2026 වසරේ දී පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන නමුත් එය කෙටි හා මැදි කාලීනව තිරසාර මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ



ගෙවුම් තුලනයේ සේවා ගිණුම මැදි කාලීනව වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ



විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අනතුරුව පොලී ගෙවීම් අඩු වීම මූලිකව ම පිළිබිඹු කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය 2026 වසරේ දී පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ



ද්විතීයික ආදායම් ගිණුමේ, මෑත වසරවල සැලකිය යුතු වර්ධන වේගයක් වාර්තා කළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, කෙටි කාලීන සිට මැදි කාලීන පරාසය දක්වා සුළු වශයෙන් හෝ වර්ධනයක් පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ



අඛණ්ඩව වසර තුනක් ජංගම ගිණුමේ අතිරික්තයක් පැවතීමෙන් අනතුරුව, ඉහත ප්‍රවණතා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුම ඉදිරි කාලයේදී තිරසර මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ



ජා.මු. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන අඛණ්ඩව පවත්වා ගැනීම තුළින් ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ යෑම හේතුවෙන්, 2026 වසරේදී සහ මැදි කාලීනව මූල්‍ය ගිණුම වෙත අඛණ්ඩ ලැබීම් වාර්තා වනු ඇතැයි අපේක්ෂා කෙරේ



වෙළඳපොළ මත පදනම්ව නිර්ණය වන විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීම සහ සංචිත ගොඩනැගීම විදේශීය අංශයේ ස්ථායීතාවය සඳහා අතිශය වැදගත් වේ

මෙම කරුණු මැදි කාලීනව විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට දායකවනු ඇති නමුත් **විදේශීය අංශයේ ඉදිරි දැක්ම, වෙනස්වන ගෝලීය අභියෝග මත රඳා පවතිනු ඇත.** මේ අතර, ඇතිවිය හැකි **අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් ස්වාරක්ෂක ගොඩනැංවීම සක කාලීන හා ඉලක්කගත ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අවශ්‍ය විය හැකිය**



මූල්‍ය අංශයේ ඉදිරි දැක්ම



භූ දේශපාලනික ආතතීන් වර්ධනය වෙමින් පවතින ගෝලීය අවිනිශ්චිතතාවයන් හමුවේ වුවද ශක්තිමත් ණය වර්ධනය, වත්කම් වල ගුණාත්මකභාවය වැඩිදියුණු වීම හා ශක්තිමත් ප්‍රාග්ධන ස්වාරක්ෂකවල සහාය ඇතිව මූල්‍ය අංශය ස්ථාවරව පැවතුණි



මූල්‍ය ස්ථාවරතාවයට බලපෑ හැකි අසමතුලිතතා සහ අවදානම් හඳුනාගැනීම සඳහා මහ බැංකුව විසින් මූල්‍ය පද්ධතිය අඛණ්ඩව අධීක්ෂණය කරන අතරම දැඩි අවධානයෙන් පසු වෙනු ඇත



2025 වසර තුළ බැංකු අංශයේ සහ මෙන්ම මුදල් සමාගම් අංශයේ ද වත්කම්වල ගුණාත්මකභාවය වැඩිදියුණු වුවද, “දිට්ටා” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ණය අයකර ගැනීම් ප්‍රමාද වීමේ හැකියාව සහ ණය හානිකරන අවශ්‍යතා ඉහළ යෑම මෙන්ම, මැද පෙරදිග පවතින යුධ ගැටුම් වල අතුරු බලපෑම් හේතුවෙන් කුටුම්භ සහ ආයතනික අංශයේ ණය පියවීමේ හැකියාව කෙරෙහි ඵල්ලු විය හැකි පීඩනය හමුවේ, මෙම අංශයන්හි ණයවල ගුණාත්මකභාවය පවත්වා ගැනීම අභියෝගාත්මක විය හැකිය



මූල්‍ය ස්ථාවරතාවය ශක්තිමත් කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා පුළුල් නීතිමය සහ ප්‍රතිපත්තිමය මූලපිරීම් අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇත




රාජ්‍ය මූල්‍ය අංශයේ ඉදිරි දැක්ම



විවක්ෂණශීලී මූල්‍ය කළමනාකරණය සහ ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග සඳහා රජයේ කැපවීම අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ



2026 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට යෝජිත සංශෝධන මගින් ආදායම් රැස්කිරීම තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ



රාජ්‍ය ආයතන හරහා ඩිජිටල්කරණය සහ තාක්ෂණික ඒකාබද්ධ කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිදු කෙරෙන ආයතනික ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ව්‍යවසායයන්හි (SOEs) ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම




වෙනස් වෙමින් පවතින ගෝලීය සහ දේශීය පරිසරය තුළ උද්ගත වී ඇති අහිතකර අවදානම් හේතුවෙන්, රාජ්‍ය මූල්‍ය අංශයේ ඉදිරි දැක්ම තවදුරටත් අවිනිශ්චිතතාවන්ට යටත්ව පවතී



ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික කම්පන: අවිනිශ්චිතතාව නව සාමාන්‍යය බවට පත්ව ඇත

ශ්‍රී ලංකා ආර්ථිකය මත වසරවල දී මුහුණ දුන් ප්‍රධාන අභ්‍යන්තර හා බාහිර කම්පන



- ආර්ථික කම්පනවල වාර ගණන සහ නිවුතාව ඉහළ යාම හේතුවෙන් අවිනිශ්චිතතාව වැඩි වී ඇති අතර, එමඟින් ආර්ථික වර්ධනය, ප්‍රතිපත්තිමය ඵලදායිතාව සහ තීරණ ගැනීමේ හැකියාව දුර්වල වී ඇත
- ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් සහ කාර්යක්ෂම මූල්‍ය හා විදේශ ස්චාරක්ෂකයන් ගොඩනැගීම, අර්බුද සඳහා සුදානම් වීම සහ සමාජ ආරක්ෂණ ජාලයන් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ



සමාජික සටහන්

ඉදිරි ගමන්මග තුළ, ආර්ථික විවිධාංගීකරණය ශක්තිමත් කිරීම, තරඟකාරීත්වය වැඩිදියුණු කිරීම සහ ඵලදායීතාව ඉහළ නැංවීම යන කරුණු මත වර්ධන ප්‍රවණතාව නොකඩවා පවත්වා ගෙන යෑම තීරණාත්මක ලෙස රඳා පවතිනු ඇත

වේගයෙන් වෙනස්වන සහ කම්පනවලට නිරාවරණය වෙමින් පවතින පරිසරයක් තුළ, කාලෝචිත, ක්‍රමානුකූලව සකස් කළ සහ විශ්වසනීය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා මෙන්ම ශක්තිමත්, සර්ව-සහභාගී සහ තිරසර වර්ධන මාවතක ගමන් කිරීම සඳහා අතිශයින් ම වැදගත් වනු ඇත



විශේෂාංග රූප සටහන්

- I. සේවා සහ සේවා-නොවන උද්ධමනයේ හැසිරීම
- II. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අන්තර්ගත භාණ්ඩ හා සේවා කාණ්ඩයන්හි මිල පීඩන ව්‍යාප්තිය
- III. සූර්ය බලශක්ති උත්පාදනයේ ව්‍යාප්තිය
- IV. බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය පරිණත කාලය අනුව ව්‍යාප්තිය
- V. දේශීය ණය සංයුතියේ වෙනස්වීම්: රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණයෙහි ප්‍රවණතා
- VI. ඉන්ධන ආනයන වියදම
- VII. මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීම සහ ආනයන ප්‍රවණතා
- VIII. ශ්‍රී ලංකාවේ සංචාරක ඉපැයීම්
- IX. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් (IMF-EFF) වැඩසටහනේ ප්‍රගතිය
- X. ප්‍රධාන දර්ශක මගින් පෙන්නුම් කරන රාජ්‍ය මූල්‍ය කාර්යසාධනයේ වැඩිදියුණු වීම
- XI. ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික කම්පන: අවිනිශ්චිත නව සාමාන්‍යයයි





විශේෂ සටහන්

- I. ශ්‍රී ලංකාවේ මෑත කාලීන අවධානන තත්ත්වය
- II. සේවක අර්ථසාධක අරමුදල (EPF) පදනම් කරගත් විධිමත් අංශයේ වැටුප් අනුපාතික දර්ශකය මඟින් පෞද්ගලික අංශයේ වැටුප් ප්‍රවණතා දත්තවල අඩුපාඩු සඳහා පිළියම් යෙදීම
- III. බැංකු අංශයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ස්ථායීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකු අංශය ඒකාබද්ධ කිරීම
- IV. ශ්‍රී ලංකාවේ මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අතර සම්බන්ධීකරණය
- V. ශ්‍රී ලංකාවේ දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ මිල අනාවරණය කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම



සම්පූර්ණ වාර්තාව සහ
මාර්ගගත දත්ත ඇමුණුම්
වෙත ප්‍රවේශ වීමට **QR**
කේතය භාවිතා කරන්න...



ස්තූතිය

